

[03]

## ශ්‍රී ලංකාවේ භාවිත සේවක ආච්චේණ ක්‍රම පිළිබඳ වීමසුමක්

නිපුණි අල්මේදා, අනුරාධා දසනායක, නදීජා ධනාජලී, වතුරත්න ගුණරත්න, රිදුම් ගුණසේන

### 1. හැඳින්වීම

විසි වන සියවශේ අග භාගය වන පසුගිය කාල විකවාණුව තුළ, පුද්ගල තොරතුරු ගැවිපෙනය සඳහා තාක්ෂණික උපකරණ භාවිතයේ පැහැදිලි වෙනස් වීමක් දැකගත හැකිය. කුවා දාජා උපකරණ, ජීවමිතික උපකරණ, නවතම පරිස්ථික උපකරණ මින් සමහරක් වේ. ආච්චේණ උපකරණ භාවිතයේ අරමුණු බොහෝමයක් පවතින අතර, අපරාධ වැළැක්වීම, පුද්ගල හා දේපළ ආරක්ෂාව මින් ප්‍රමුඛ අරමුණු වේ. නමුත් මෙම ආච්චේණ උපකරණ භාවිතයේ වාසි මෙන්ම අවාසිද පැවතිය හැක. නිදසුනක් ලෙස CCTV කැමරා භාවිතය කොතරම් දුරට සඳාවාරාත්මකය යන්න යම් අයෙකුට තරේක කළ හැකිය.

වර්තමාන ලෝකයේ තාක්ෂණික දියුණුවන් සමඟ යම්න් ශ්‍රී ලංකාව තුළද භාවිත වන ආච්චේණ ක්‍රම රසක් ඇත. මෙම ලිපියෙන් දැක්වෙන්නේ එවැනි ආච්චේණ ක්‍රම කිහිපයක් පිළිබඳව වූ විස්තර සමුදායක් වන අතර, ඒවායේ විකාශනය, නිතිමය රාමුව හා සඳාවාරාත්මක රාමු පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

### 2. ආච්චේණය යනු ක්‍රමක්ද?

“සැක කටයුතු පුද්ගලයෙක් පිළිබඳව කරනු ලබන සම්පූර්ණ නිරීක්ෂණය ආච්චේණය නම් වේ” (Oxford dictionaries, 2014).

ආච්චේණය එසේ අර්ථ දක්වුවත් වර්තමානයේ තව තාක්ෂණයන් සමඟ ආච්චේණය භාවිතා කරනු ලබන්නේ සැක කටයුතු පුද්ගලයන්ට පමණක්ම තොවන අතර කාණ්ඩ අනුව මෙය සියලු පුද්ගලයන් සඳහා යොදා ගනී. නිදසුන් වශයෙන් භුගෝලීය ප්‍රදේශ අනුව, විශේෂිත කාල පරාසයක් අනුව, ජාලයන්, පද්ධති හා පුද්ගල කාණ්ඩ අනුව විවිධ ආච්චේණ ක්‍රමයන් භාවිතා කරනු ලබයි. වර්තමාන භාවිත ක්‍රමයන් අනුව ආච්චේණය දුරස්ථවද ක්‍රියාවේ යෙද්වීය හැකි බැවින්, ඉහත ‘සම්පූර්ණ නිරීක්ෂණය’ යන යෙදුම යෙදීම එතරම් සාර්ථක තොවේ. මේ සඳහා නිදසුන් වශයෙන් සැට්ලයිටි දසුන් හා සන්නිවේදන දුරස්ථ පාලක දැක්වීය හැක.

මේ අනුව වඩාත් සුදුසු අර්ථකථනයක් ලෙස තව ආච්චේණය යනු “පුද්ගල දත්ත උකහා ගැනීමට හෝ නිර්මාණය කිරීමට ඇති තාක්ෂණික මෙවලම්” (Marx, 2001, p.12) ලෙස හැඳින්වීය හැකිය.

මේ සඳහා නිදසුන් වන්නේ,

- 1) සේවකයෙකුගේ වෙළන ඉල්ලීම සඳහා ඔහුගේ/අයුගේ විස්තර අඩංගු පරිගණක දත්ත ගබඩාක් පවත්වා ගෙනයාම.
- 2) ස්වයංක්‍රීය වෙළර යන්ත්‍රවල රහස්‍ය කැමරා සවිකිරීම.
- 3) පරිපාලකයකු තම සේවකයන්ගේ විද්‍යුත් තැපැල්, දුරකථන සන්නිවේදනයන් අධික්ෂණය.

### 3. ආච්චේණයේ විකාශනය-අඩිතයේ සිට වර්තමානය දක්වා

15 සියවශේ මෙහි ආරම්භය සිදුව ඇති බව පැවතේ. එකල ආගමික ආච්චේණය ඉතා ප්‍රබල අයුරින් පැවති ඇත. එකල පුද්ගලයන් හා සම්බන්ධ මුළුක වාර්තා (උපත්, විවාහයන්, බවිතිස්ම, මරණ) තබා ඇති අතර යක්ෂයන්, මායාකරුවන් හා අති දුෂ්චාරු පුද්ගලයන් සොයා ගැනීම එහි පරමාර්ථය වී ඇත. සියවශ ගණනාවක් එසේ වාර්තා පවත්වා ගෙන ගියද පසුව එම ක්‍රියාව පිරිහි ගොස් ඇත (Silver, 1969). නැවතත් 16 හා 17 වන සියවශේදී ආගමික ආච්චේණය හා දේශපාලන ආච්චේණය යනුවෙන් තව සංකල්පයක් ද වර්ධනය විමට පටන් ගත්තද, විද්‍යාත්මක ලේකයේ දුරශනයන් හා ආරක්ෂණයන් නිසා නැවතත් ආගමික ආච්චේණය ක්‍රමයෙන් යටපත් විය (Fogelson, 1977). පසුකාලිනව පොලිස් සේවාව සමඟ “නිරීක්ෂණය”, “අනාවරණය” යන යෙදුම් සමාජය තුළ


ස්ථාපිත වූ අතර වර්ධිත වාර්තා ගත කිරීම්, අනන්‍යතා ලේඛන සෙය්දිසි උපාංග ද ඒ සමග ප්‍රවලිත වීමට පටන් ගති. ආවේක්ෂණය යන සංකල්පය නැවතත් සමාජයට පැමිණියේ 19 හා 20 සියවසේ “නිලධාරිවාදය” යන සංකල්පය සමගය (Beniger, 1986). තීති රිති හා රෙගුලාසි, සුහසාධන වැඩසටහන් ආරම්භයන් සමග අනන්‍යතාවයන් තහවුරු කිරීමේ ආවේක්ෂණ ක්‍රමයන් හි අවශ්‍යතාවය නැවතත් සමාජය තුළ පැන නැගිණි (Deflem, 2000). 20 වන සියවස අග හාගය වනවිට පුද්ගල තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ආවේක්ෂණයේ හාවිතය ඉතා විශාල ලෙස දැන ගැනීමට හැකි වූ අතර ගුවන, දායා ආවේක්ෂණයන් (CCTV කැමරා, ජංගම දුරකථන), ජ්වල්තික ප්‍රවේශ පද්ධතින්, පරිගණක අධික්ෂණ පද්ධති (විද්‍යුත් තැපෑල, වේබ් ජාලය) මින් ප්‍රමුඛ වේ (Marx, 1995).

අවශ්‍යතාවය, පුද්ගලයා, පරිසරය හා පවත්නා සම්පත් අනුව ආවේක්ෂණයේ හාවිත ක්‍රම වෙනස් විය හැක. වර්තමානය වන විට ආවේක්ෂණයේ හාවිතය ඉතා විශාල වශයෙන් සමාජය තුළ දැකගැනීමට හැකිය.

#### 04. ශ්‍රී ලංකාවේ හාවිත වන වර්තමාන ආවේක්ෂණ ක්‍රම

වර්තමාන ලේඛකයේ ප්‍රායෝගිකව හාවිතා කරන්නා වූ සේවක ආවේක්ෂණ ක්‍රම බොහෝමයක් පවතින අතර තාක්ෂණයේ දියුණුවත් සමගම, ශ්‍රී ලංකාව තුළද එවැනි සේවක ආවේක්ෂණ ක්‍රම හාවිතා කිරීමට ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව උනන්දු වන බවක් වර්තමානයේදී දැකිය හැකිය. ප්‍රධාන වශයෙන් ලංකාවේ දැනට හාවිතා කරන්නාවූ අවේක්ෂණ ක්‍රම කිහිපයක් පවතින අතර, විවිධ ව්‍යාපාර ආයතන එම ආයතනයේ පවත්නා අවශ්‍යතාවය, හැකියාව අනුව සුදුසු ආවේක්ෂණ ක්‍රමයක් හාවිතා කිරීමට පෙළේ ඇත. Morgan (1999) ට අනුව ප්‍රධාන වශයෙන් ව්‍යාපාර ආයතන හාවිතා කරනු ලබන සේවක ආවේක්ෂණ උපකරණ පහත ආකාරයට වර්ගකර රුප සටහන් අංක 01 මගින් දැක්විය හැකිය.

රුප සටහන් අංක 01: Kristin Morgan විසින් ඉදිරිපත් කළ වර්ගීකරණය



මුළාගුය: Morgan, K. (1999) Types of Employee-Monitoring Systems in the Workplace.

ඉහත රුප සටහන් අංක 01ට අනුව දක්වා ඇති පරිදි ආච්චේෂණ උපකරණ පළමු මට්ටමේදී සහ දෙවන මට්ටමේදී වර්ගීකරණය කර ඇත්තේ ආච්චේෂණ සඳහා යොදා ගන්නා උපකරණ පදනම් කර ගෙන වන අතර, අවසාන වර්ගීකරණය සිදුකර ඇත්තේ ආච්චේෂණ සඳහා භාජනය වන ද්‍රව්‍යය පදනම් කරගෙනය.

#### **4.1. විද්‍යුත් ආච්චේෂණ උපකරණ**

Morgan (1999) ට අනුව විද්‍යුත් ආච්චේෂණ උපකරණ යටතට අන්තර්ගත වන්නේ සේවක ආච්චේෂණය සිදුකිරීම සඳහා භාවිතා කරන්නාවූ විද්‍යුත් උපකරණයි. උදාහරණ ලෙස විද්‍යුත් කැමරාවක්, පරිගණකයක්, විද්‍යුත් පටිගතකරණයක් හෝ පරිගණක මෘදුකාංගයක් දැක්විය හැකිය.

##### **4.1.1 සංඛ්‍යාත පරිපථ රුපවාහිනිය**

වර්තමානයේ බොහෝ ව්‍යාපාරික ස්ථාන වල සේවක ආච්චේෂණ සිදුකිරීම සඳහා භාවිතා කරන්නාවූ ප්‍රධානතම ආච්චේෂණ උපකරණය වන්නේ සංඛ්‍යාත පරිපථ රුපවාහිනියයි. මෙම උපකරණය මගින් සිදුකරනු ලබන්නේ යම්කිසි නිශ්චිත ප්‍රදේශයක් තුළ සැරිසරනු ලබන සේවකයන් කිරීමයි. බොහෝ ව්‍යාපාර ආයතනවල, ආයතනයේ දෙපාර්තමේන්තුවට වෙන් වෙන් සංඛ්‍යාත පරිපථ රුපවාහිනී සවිකර ඇත. ව්‍යාපාර ආයතනවල මෙම උපකරණ බොහෝවිට පටිගත කිරීමේ උපකරණයකට හෝ ජාලයකට සම්බන්ධකර ඇති අතර, තවත් සමහරක් ව්‍යාපාර ආයතන කිසියම් ආරක්ෂක නිලධාරීයෙකු මගින් නිශ්චේෂණය කිරීමට කටයුතු සළස්වා ඇත (Morgan,1999). මෙට දැනු ගණනාවකට පෙර මෙම උපකරණ මිල අධික වීමත්, මෙම උපකරණ භාවිතා කිරීමට පුද්ගලයින් අඩුවීමත් නිසා අඩුවෙන් යොදා ගැනුණි. නමුත් වර්තමානය වන විට මෙම උපකරණ සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළ ගොස් ඇත.

එම නිසා ව්‍යාපාරික ආයතන වල මෙන්ම පොදුගලික නිවාස හිමියන්ද, මෙම ආච්චේෂණ උපකරණ අවශ්‍යතාවය අනුව තෝරා ගන්නා බව දැකිය හැකිය. සේවකයන් පාලනය කිරීම සඳහා භැංකිවීමත් පාලකයෙකු නොමැති අවස්ථාවකුදී සේවකයන් කෙසේ හැකිරෙන්න්න්ද යන්න නිශ්චේෂණය කිරීමට හැකිවීමත් මෙම උපකරණ වල ප්‍රධාන ලක්ෂණයකි.

##### **4.1.2 ජ්වලිතික ආච්චේෂණය**

ජ්වලිතික ආච්චේෂණය ලෙස හඳුන්වනු ලබන්නේ කිසියම් තාක්ෂණ ක්‍රමවේදයක් යටතේ ආයතනික අරමුණක් සඳහා සේවකයන්ගේ හොතික ලක්ෂණ හෝ හැසිරීමේ ලක්ෂණ මැතිම හෝ විශ්ලේෂණය කිරීම ලෙස Morgan (1999) දක්වා ඇත. හොතික ලක්ෂණ සඳහා උදාහරණයක් ලෙස කළ ඉංගිරියාවේ පිහිටීම, ඇගිලි සලකුණු හා මුහුණෙහි ලක්ෂණ හැඳින්වීය හැකිය. හැසිරීමේ ලක්ෂණ සඳහා උදාහරණ ලෙස පුද්ගල ගමන් කරන ආකාර හා කටහඩ හැඳින්වීය හැකිය.

##### **4.1.2.1 ඇගිලි සලකුණු ආච්චේෂණය**

බොහෝ ව්‍යාපාර වල ඇගිලි සලකුණු ආච්චේෂණය සේවකයන්ගේ ව්‍යාපාරයට වාර්තා කරන වෙලාව සහ සේවකයන් ඉන් පිටවන වෙලාව සටහන් කර ගැනීම සඳහා යොදාගතී. ඇගිලි සලකුණු ආච්චේෂණය මේ සඳහා ඉතාම සූදුසු ක්‍රමයක් ලෙස ව්‍යාපාර ලෝකයේ ප්‍රවලිත සේම මෙම ආච්චේෂණ ක්‍රමය බොහෝ ව්‍යාපාර වල භාවිතා වන්නේ සේවකයන් පාලනය කිරීම සඳහාය. මෙට අමතරව සමහරක් ව්‍යාපාර වල ඇගිලි සලකුණු ආච්චේෂණය ව්‍යාපාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යොදා ගැනීමද, ලංකාවේ දුනට භාවිතා වනු ඇත. සමහරක් අංශ වලට ඇතුළු වීමෙදිද සේවකයන්ට තම ඇගිලි සලකුණ ඉදිරිපත් කිරීමට සිදුවේ (Morgan,1999).

##### **4.1.2.2 මුහුණෙහි ලක්ෂණ හඳුනාගැනීම**

මුහුණෙහි ලක්ෂණ හඳුනාගැනීම තුළින් සිදු කරනු ලබන්නේ කිසියම් පරිගණක හෝ වෙනත් පද්ධතියක් තුළට ස්ථාපිත කර ඇති මෘදුකාංගයක් මගින් සේවකයන්ගේ මුහුණෙහි ලක්ෂණ එම පද්ධතියට කළින් ගබඩා කරන ලද තොරතුරු සමග සංස්දහාය කර අදාළ සේවකයාව හඳුනා ගැනීමයි. බොහෝවිට මෙම පද්ධතියක් තුළට ගබඩා කරනු ලබන්නේ සේවකයන්ගේ මුහුණෙහි

පවතින්නා වූ සුවිශේෂී ලක්ෂණ වේ. බොහෝ විට මෙම ආච්චේෂණය සිදු කරනු ලබන්නේ වීඩියෝ කැමරාවක ආධාරයෙනි. මෙම ආච්චේෂණ ක්‍රමයේ තුවතම සොයා ගැනීම වන්නේ මුහුණෙහි ප්‍රකාශනයන් හඳුනා ගැනීමයි. වීඩියෝ කැමරාවක ආධාරයෙන් මුහුණෙහි ප්‍රකාශනයන් පටිගත කරනු ලබන අතර එමගින් සේවකයන් හඳුනා ගැනීම සිදු කරයි (Lee and Kleiner, 2003).

#### 4.2. දත්ත ආච්චේෂණ උපකරණ

ව්‍යාපාර ආයතන විසින් සේවකයන් ආච්චේෂණය කරන්නාවූ අනෙක් ක්‍රමෝපාය වන්නේ, සේවකයන් විසින් සම්පූර්ණයෙන් දත්ත ආච්චේෂණ කිරීමයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පහත ආච්චේෂණ ක්‍රම හාවිතා කරනු ලබයි කරයි (Lee and Kleiner, 2003).

##### 4.2.1 පරිගණක ආච්චේෂණය

Morgan (1999) ට අනුව පරිගණක ආච්චේෂණය ප්‍රධාන වශයෙන් ආකාර 2ක් පවතින අතර, සේවක ආච්චේෂණය සඳහා මෙම ක්‍රම දෙකම ව්‍යාපාර ආයතනයන් හාවිතා කරනු ලබයි.

###### 4.2.1.1 පරිගණක හාවිතය ආච්චේෂණය

මෙහි පළමු ආච්චේෂණ ක්‍රම වර්ගය නොවන් පරිගණක හාවිත සේවක ආච්චේෂණ ක්‍රමය බොහෝ ආයතන විසින් දැනටමත් හාවිතා කරනු ලබන ක්‍රමයකි. ඒ අනුව අදාළ ආයතනයේ සේවකයන්ට ආයතනයෙන් පරිභාහිර වෙනත් පොද්ගලික කටයුතු සිදුකිරීම වැළැක්වීම සඳහා ආයතන පාලන පරිභාහිර අධිකාරීය විසින් මෙය සිදු කරයි.

විශේෂ මෘදුකාංගයක් අදාළ පරිගණකය තුළු පාලන අධිකාරීය විසින් ගබඩා කිරීමෙන් මෙම සේවක ආච්චේෂණය සිදුවේ. කිසිම මෘදුකාංගයක් ගබඩා කිරීමට අවසර නොදීම මෙම මෘදුකාංගය හරහා සිදුකරනු ලැබේ. එසේම කිසිදු අදාළ උපකරණයක් පරිගණක වලට සම්බන්ධ කිරීමටද සේවකයන්ට අවසර නොලැබෙනු ඇත (Morgan, 1999).

###### 4.2.1.2 අන්තර්ජාල හාවිතය ආච්චේෂණය

ආයතනයේ සේවකයන් තම පරිගණකය හාවිතයෙන් අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන සියලුම ත්‍රියාකාරකම් ආච්චේෂණය මේ හරහා සිදුකරනු ලැබේ. ඒ සඳහා විශේෂ මෘදුකාංග පරිගණකය තුළම ගබඩා කර ඇති අතර, එමගින් සේවකයන් ආච්චේෂණය කරනු ලැබේ. ඒ අනුව අදාළ සේවකයන් විසින් සේවා කාලය තුළදී ව්‍යාපාරය විසින් තහනම් කරන ලද වෙළිපිටුවල සැරිසැරීම පාලනය කිරීම සිදුකරනු ලැබේ.

මෙම සේවක ආච්චේෂණ ක්‍රමය මගින් ව්‍යාපාරයේ රහස්‍ය තොරතුරු තෙවන පාර්ශවයක් වෙත සන්නිවේදනය වීම වැළැක්වෙන අතරම සේවකයන් පාලනය කිරීමද සිදුකෙරේ (Lee and Kleiner, 2003).

#### 4.2.2 දුරකථන ඇමතුම් පටිගත කිරීම

දුරකථන ඇමතුම් පටිගත කිරීම වර්තමාන ශ්‍රී ලංකාවේ පුළුල් වශයෙන් පැතිරි ඇති සේවක ආච්චේෂණ ක්‍රමයකි. ආයතන විසින් ආයතනයේ සේවකයන් සඳහා ලබා දී ඇති දුරකථන, සේවකයන් තම පොද්ගලික ප්‍රයෝගනය සඳහා යොදාගැනීම වැළැක්වීම සඳහාත් ආයතනය තුළ පවතිනා රහස්‍ය දත්ත පිටත් පාර්ශවයකට සන්නිවේදනය වීම වැළැක්වීම සඳහාත් සිදුකරනු ලබන සේවක ආච්චේෂණ ක්‍රමයකි. ආයතනයතුළ පවතින්නාවූ දුරකථන සඳහා ලැබෙන දුරකථන ඇමතුම් මෙන්ම ආයතනයතුළ සේවකයන් බාහිර පාර්ශවයන්ට අමතන දුරකථන ඇමතුම් පටිගත කිරීම (Call Tapping) මගින් සිදුකෙරේ. විශේෂ උපකරණ හා මෘදුකාංග මගින් මෙම දුරකථන ඇමතුම් පටිගත කිරීම සිදුකරන අතර මෙය ආයතනයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත සවන් දී බැඳීමේ හැකියාව ආයතනය සතු වේ. මෙය ආයතනයේ සේවකයන් පාලනය කිරීම සඳහා යොදා ගනු ලබන ආච්චේෂණ ක්‍රමයක් ලෙස හඳුනාගත හැකිය (Morgan, 1999).

ව්‍යාපාර ලේඛයේ නවතම ආච්චේණ ක්‍රම

#### Totalitarianism

Anon (2009) ට අනුව මෙම ආච්චේණ ක්‍රමය දැනට ලේඛයේ හාවිතා කරන්නා වූ නවතම ආච්චේණ ක්‍රමයකි. මෙහි විශේෂත්වය වන්නේ අඩු කාලයක් තුළ විශාල ප්‍රදේශයක් ආච්චේණ කිරීමට හැකි වීමයි. මුළු ව්‍යාපාරයම එකවර ආච්චේණ ක්‍රමය යොදා ගනිමින් සිදු කෙරේ.

#### RFID Tagging

රේඛියෝ සංඛ්‍යාත හඳුනාගැනීම (Radio Frequency Identification) කුළින් සිදු කරනු ලබන්නේ ක්‍රඩ් විද්‍යුත් උපකරණයක් කිසියම් උපකරණයකට/සන්නිවෘති/ප්‍රදේශයකුට ඇතුළත් කර ජ්‍යෙෂ්ඨ ආධාරයෙන් තොරතුරු ගබඩා කිරීමයි. මෙම තොරතුරු ගබඩා කිරීම සඳහා රේඛියෝ තරංග උපකාරී කර ගනී. මෙම ආච්චේණ ක්‍රමය දැනටමත් පිටරවල් හාවිතා කරනු ලබයි (Anon, 2009).

#### Aerial

Anon (2009) දක්වා ඇති පරිදි ගුවන් යානා සහ වන්දිකා හාවිතා කරමින් සිදු කරනු ලබන ආච්චේණය මෙය වේ. මෙය ව්‍යාපාර ආයතන හාවිතා කරන්නේ ඉතා අල්ප වශයෙනි.

#### ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත් ආච්චේණය

මේ සඳහා ඉලෙක්ට්‍රොනික් දත්ත සටහනක් සහිත කාඩ් පතක් යොදාගනී. මෙම කාඩ් පතෙහි අයිතිකරුගේ සියලුම දත්ත සටහන් අතර මෙමගින් එය අත දරන්නා සිදු කරන වැරදි වාර්තා වීමක් සිදු වේ. මෙවා මැෂින් මගින් කියවිය හැකි කාඩ් පත් වේ. විශේෂයෙන් මෙවා යොදාගන්නේ මහා මාරුගවල සිදු කරන වැරදි සටහන් කර ගැනීම සඳහා වේ (Domestic Surveillance Directorate, 2014).

#### සැටලයිටි

අමෙරිකාව වැනි රටවල් විශේෂයෙන් තම ජනතාව නිරික්ෂණය කිරීම සඳහා මෙම ක්‍රමය යොදාගනී. සැටලයිටි මගින් ලබා ගන්නා රැජ සටහන් මේ සඳහා යොදා ගනිය (Anon, 2009).

#### අන්තර්ජාල

Google, facebook වැනි සමාජ වෙබ් අඩවි වල ඇතුළත් දත්ත නොයෙකුත් අවශ්‍යතා සඳහා අමෙරිකාව වැනි රටවල්වල ආරක්ෂක අංශ මගින් යොදාගනියි. මේ සඳහා Google වැනි වෙබ් අඩවි වල සඳහන් සෙවුම් විස්තර වැඩි වශයෙන් යොදාගනියි (Social Media as Surveillance, n.d.).

#### 5. ආච්චේණ ක්‍රමෝපායන් හාවිතා කිරීම කුළින් ව්‍යාපාරයට අත්වන වාසි හා අවාසි

සේවාදායකයන් විසින් කරනු ලබන විද්‍යුත් උපකරණ අනිසි හාවිතය වැළැක්වීමට වර්තමාන ලේඛයේ දැනට ප්‍රායෝගිකව හාවිතා කරන්නාවූ සේවක ආච්චේණ ක්‍රම බොහෝමයක් පවතින අතර, තාක්ෂණයේ දියුණුවත් සමගම ශ්‍රී ලංකාව කුළද එවැනි සේවක ආච්චේණ ක්‍රම හාවිතා කිරීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව උත්ත්සුවන බවක් දැකිය හැකිය. දැනට හාවිතා කරන්නාවූ ආච්චේණ ක්‍රම කුළින් ව්‍යාපාර ආයතනවලට අත්වන වාසි හා අවාසි විවිධාකාර වේ.

ආච්චේණ ක්‍රම කුළින් ව්‍යාපාර ආයතනවලට අත්වන වාසි කිහිපයක් වනුයේ කාලය අනිසි කටයුතු වල යෙදීමෙන් සිදුවන එලදායිතාවය පහළ යාම වැළැක්වීමට උපකාරී වීම, සේවාදායකයන් තම රාජකාරී වල යෙදීමෙන් උපකාරීවීම, සේවාදායකයන් පිළිබඳව විනයානුකුල ක්‍රියාමාර්ග ගැනීමට උපකාරී වීම හා සේවාදායකයන්ට තම රාජකාරී හා කාර්යයන් පිළිබඳව ප්‍රතිපෝෂණ දැන්වීමට උපකාරී වීමයි (McHardy, 2005; Giesbrecht and Brady, 2005).

Lee සහ Kleiner (2003) දක්වන පරිදි ආච්චේණ ක්‍රම හාවිතය කුළින් ව්‍යාපාර ආයතනවලට අත්වන වාසි කිහිපයක් වනුයේ, සේවයේ ගුණාත්මක බව වර්ධනයට උපකාරී වීම, තම රාජකාරීය කාර්යක්ෂමව කිරීමට, සේවකයන් අහිප්‍රේරණය කිරීමට හැකියාව ලැබේ, සේවාදායකයන්ගේ වැඩි පිළිබඳව පැහැදිලි විමර්ශණයක් කිරීමට උපකාරී වීම, නීතිමය ක්‍රියාමාර්ගවලදී විවිධයේ දැරුණ සාක්ෂි

ලෙස යෙදීමට හැකිවේම හා අනිසි වැඩිකටයුතු හෝ කාර්යයන් අධේර්යයමත් කිරීමට හැකියාව ලැබේමයි.

එසේම සේවාදායකයන් පිළිබඳව විමසිල්ලෙන් සිටීමට උපකාරී වීම, එලදායිතාවය වැඩි කිරීමට හේතු වීම, සේවාදායකයගේ හානිදායක වර්යාවන් වැළැක්වීම උපකාරී වීම, සේවාදායකයගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට හැකියාව ලැබේම, සේවාදායක විසින් කරනු ලබන විද්‍යුත් උපකරණ අනිසි හාවිතය වැළැක්වීමට උපකාරී වීම හා ආයතනයේ දැනට පවතින කළමනාකාරීන්ට ප්‍රතිපත්ති සූපරික්ෂාකාරීව ත්‍රියාත්මක කිරීමට උපකාරී වීම ආවේක්ෂණ ක්‍රම හාවිතය තුළින් ව්‍යාපාර ආයතනවලට අත්වන තවත් ප්‍රධාන වාසි කිහිපයක් වේ (McHardy, 2005; Giesbrecht and Brady, 2005).

ශ්‍රී ලංකාවේ දැනට හාවිතා කරන්නාවූ ආවේක්ෂණ ක්‍රම තුළින් ව්‍යාපාර ආයතනවලට අත්වන ප්‍රධාන අවාසි කිහිපයක් වනුයේ සේවාදායකයින්ගේ පෙළද්ගලිකත්වයට හානිවීම, සේවාදායකයන් කෙරෙහි ඇත්තිවන සාණාත්මක බලපෑම් එලදායිතාවය අඩු කිරීමට හේතු වීම හා අධික පිචිනය රෝගාබාධවලට හේතු වීමයි (Lee and Kleiner 2003).

Lee සහ Kleiner (2003) දක්වන පරිදි ආවේක්ෂණ ක්‍රම තුළින් ව්‍යාපාර ආයතනවලට අත්වන ප්‍රධාන අවාසි කිහිපයක් වනුයේ සේවායෝජක මුවන් විශ්වාස නොකරන බවට සේවාදායකයගේ සාණාත්මක ආකල්පය ඉහළ යාමට හේතුවීම, සේවාදායකයගේ අහිප්‍රේරණය අඩුවීමට හේතු වීම, සේවායෝජක සේවාදායක සම්බන්ධයට හානිවීම, ආවේක්ෂණ උපකරණ මිලදි ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදුවීම, සේවක ආතනිය ඉහළ යාම හා සේවක පක්ෂපාතීත්වය අඩුවීමට හේතු වීමයි.

## 6. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආවේක්ෂණ ක්‍රම හාවිතා කිරීමට හේතු

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආවේක්ෂණ ක්‍රම හාවිතා කිරීමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපා තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ආයතනයකට, ආවේක්ෂණයේ ඇති වාසි විශාල වීමයි. එම හේතු පහත පරිදි වේ.

ව්‍යාපාර ස්ථානය තුළ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් සේවායෝජකයාගේ වගකීම තහවුරු කිරීම, ව්‍යාපාරයේ විද්‍යුත් පණිවිධ හා අන්තර්ජාල හාවිතයෙන් අනිසි ප්‍රයෝගන ලබා ගැනීම වළක්වා ගැනීම, ව්‍යාපාරයේ පෙළද්ගලික හා රහස්‍යගත තොරතුරු හා ව්‍යාපාරයේ රහස් අරක්ෂාකර ගැනීමට උපකාරී වීම, නීතියට අනුගතව ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට සේවායෝජකයාගේ වගකීම තහවුරු කිරීමට, ව්‍යාපාර කාල පරාසය තුළ සේවාදායකයාගේ හැකිවීම සම්බන්ධයෙන් සේවා යෝජකයාගාගේ වගකීම තහවුරු කිරීම යනාදිය වේ (McHardy, 2005; Giesbrecht and Brady, 2005).

තවද සේවායෝජකයාගේ රාජකාරියක් වන සේවාදායක තුළින් ව්‍යාපාරික ස්ථානයට සුහසාධනය සැපයීම හා ආරක්ෂාව වැඩි පරිසරයක් සැකසීම, නීතිමය ක්‍රියාමාර්ග හා දඩ් මුදල් වළක්වා ගැනීමට උපකාරී වීම, නීතිමය ක්‍රියාමාර්ගවලට සාක්ෂි වශයෙන් සැපයීමට හැකිවීම, කළමනාකරණයේ විශ්වාසය විමර්ශනය කිරීම තුළින් සේවාදායකයාගේ එලදායිකත්වය වර්ධනය වීම හා සේවයේ ගුණාත්මක බව වර්ධනය හා අහිතකර සිදුවීම වළක්වා ගැනීමට උපකාරී වීම යන කරුණුද මේ යටතට ගත හැකිය (Morgan, 1999).

## 7. නීතිමය ප්‍රතිපත්ති

අනිතයේදී ආවේක්ෂණය නීතිගත කර නොතිබුණු වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග ආවේක්ෂණයට අදාළ නීතිමය රාමුවක් දැකිය හැකිය (Yerby, 2013). David (2013) සඳහන් කර ඇති ආකාරයට ආවේක්ෂණ හාවිතයේදී පහත දැක්වෙන නීතිමය ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු වේ. මෙම ප්‍රතිපත්ති සඳහන් කර ඇත්තේ ආවේක්ෂණය වඩාත් එලදායි කිරීම සඳහා වේ.

- ✓ සංවාත ආවේක්ෂණය පුද්ගලයින්ගේ පෙළද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් හාවිත නොවිය යුතුය.

- ✓ සංචාර ආවේක්ෂණය යොදා ගත යුත්තේ පිළිගත හැකි අරමුණක් සඳහා පමණි.
- ✓ සංචාර ආවේක්ෂණය එහි අරමුණට අදාළ වන පරිදි පමණක් හාවිත කළ යුතුය.
- ✓ ආවේක්ෂණය හාවිත කරන්නන් යොදාගත්තා උපාංග සහ එයින් ඇති වන ප්‍රතිඵල සඳහා වගකිව යුතුය.
- ✓ ආවේක්ෂණය හාවිත කරන්නන් ආවේක්ෂණ ක්‍රියාදාමයේ සියලුම පැනිකඩ් ආරක්ෂිත බවට තහවුරු විය යුතුය.
- ✓ ආවේක්ෂණයෙන් ලත් දත්ත අදාළ අරමුණ සඳහා පමණක් යොදා ගත යුතුය.
- ✓ ආවේක්ෂණ දත්ත නියමිත කාලයකින් පසුව විනාශ කළ යුතුය.

විදේශ රටවල ආවේක්ෂණයට අදාළ නොයෙකුත් නීති තිබුණත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා විශේෂ වූ නීති පනවා තැත.

#### 8. ආවේක්ෂණ කුම හාවිතය සඳාවාරාත්මකයි?

වර්තමාන ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග ව්‍යාපාර ආයතන කුළ ආවේක්ෂණ කුම හාවිතය සිසුයෙන් ඉහළ යම්න් පවතින ආකාරයක් අපට දැකගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළද ආවේක්ෂණ කුම හාවිතය පිළිබඳ ඇති උනත්ත්ව ඉහළ යන ආකාරයක් දැකගත හැකිය. නමුදු ආයතන කුළ ආවේක්ෂණ කුම හාවිතය සඳාවාරාත්මකයින් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් පැන තැගෙනු ඇත. එහිදී සඳාවාරාත්මක බව හා සඳාවාරාත්මක නොවන බව සේවකයාගේ හා ආයතනික දාන්ත්‍රිකෝෂයෙන් පහත විමසා බලා ඇත.

##### 8.1. සේවා දායකයාගේ දෘශ්‍රී කේතයෙන්

ආවේක්ෂණය සේවාදායකයාගේ දෘශ්‍රීකේතයෙන් බැලුකළ සඳාවාරාත්මක ද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිවිය හැක.

මක්නිසාදයත්, එහිදී සේවා යෝජකයා විසින් සේවකයා සංඡ්‍ර නිරික්ෂණයකට ලක්වන බැවින් සේවායෝජකයාගේ පෙළුද්ගැලිකත්වයට හානි සිදුවිය හැකි බැවිනි. වර්තමානයේදී ආයතනයන් මගින් විවිධාකර වූ ආවේක්ෂණ කුම හාවිතයෙන් ඔවුන්ගේ සේවකයන්ගේ එදිනෙදා කාර්යාල කටයුතු සියලුළක්ම සංඡ්‍ර නිරික්ෂණයට ලක් වන බැවින් ඔවුන්ගේ පෙළුද්ගැලිකත්වය පිළිබඳ ගැටලුවක් මතුවිය හැක. වර්තමානයේදී ආයතනයන් විසින් පරිගණක හාවිතය, දුරකථන හාවිතය, කැමරා වැනි ආවේක්ෂණ කුම යොදාගතී. එමෙන්ම මෙම ආවේක්ෂණ කුම මගින් ලබාගත්තා ආවේක්ෂණයට දත්ත පසුකාලිනව කෙබඳ කාර්යයන් සඳහා යොදාගතී ද, කෙසේ යොදාගතී ද යන්න ද ගැටලුවකි.

මෙහිදී සිදුවනුයේ සේවායෝජකයා විසින් ආවේක්ෂණ කුම හාවිතය මගින් සේවකයාගේ අයිතිවාසිකම උල්ලාසනය කිරීමි. ආයතනික වගයෙන් ගත් කළ මෙහි අරමුණ ආරක්ෂාව සහතික කිරීමත්, සේවක එලදායිතාවය කළමනාකරණය වුනත්, මෙමගින් සේවක අයිතිවාසිකම උල්ලාසනය විය හැක (Canadian Employment Law Today, Nov 10, 2004).

එමෙන්ම ආවේක්ෂණ කුම හාවිතයෙන් තමා සංඡ්‍ර ආවේක්ෂණයට ලක්වන බව දැනගැනීමෙන් සේවකයා ආතනියට පත්විය හැකිය. එමගින් ඔහුට තමාට කිරීමට හැකියාව ඇති කටයුතු පවා හරියාකාරව කරගැනීමට නොහැකි විමෙන් රැකියාව පිළිබඳ ගැටලු ඇති විය හැකිය. මෙලෙස රැකියාව පිළිබඳ ගැටළ උත්සන්න විම තුළින් සේවා සේවක සබඳතාවයට හානි විය හැක. ඒ අනුව ආවේක්ෂණය සඳාවාරාත්මක ද යන්න ගැටලුවකි (Kidwell, 2009).

වෙනත් පැනිකඩ් සලකා බැලිමෙදී ආවේක්ෂණය සේවකයාට සඳාවාරාත්මක විය හැකි අවස්ථාද දැකිය හැක. Kidwell (2009) ට අනුව මෙය නිසා නිවැරදි ආකාරයට වැඩ කරන සේවකයන්ට සාධාරණයක් ඉටුවන අතර, අකාර්යක්ෂම සේවකයන්ට අදාළ දැඩුවම් හිමිවේ. එමෙන්ම සේවා කටයුතු සඳහා, ආවේක්ෂණය නිසා සේවකයන්ට ආරක්ෂිත පරීසරයක් ලබා ගත හැකි අතර ආයතනයේ සිදුවන අහිතකර ක්‍රියාපටිපාරියන්ගෙන් සේවකයන් ආරක්ෂා කරගැනීම, සේවකයන්ට

හිතකර අන්දමේ කියාවකි. ඉහත කරුණු සලකා බැලීමේදී සේවක දාෂ්ට්‍රිකෝනයෙන් ගත් කළ ආවේක්ෂණ ක්‍රම භාවිතයේ සඳාවාරාත්මක පැතිකඩික් මෙන්ම සඳාවාරාත්මක නොවන පැතිකඩික්ද දැකිය හැකිය.

### 8.2. ආයතනික දාෂ්ට්‍රි කෝනයෙන්

ආයතනික දාෂ්ට්‍රි කෝනයෙන් බැලුකළ ආවේක්ෂණ ක්‍රම භාවිතය සඳාවාරාත්මක ලෙස පෙනුනද එහි සඳාවාරාත්මක නොවන පැතිකඩික් ද දැකගත හැක. ආයතනයන් ආවේක්ෂණ ක්‍රම භාවිතය සඳහා බලපාන්නා වූ ප්‍රධාන කරුණු දෙක ලෙස සලකනුයේ ආරක්ෂාව තහවුරු කිරීමත්, සේවක එලදායිනාවය කළමනාකරණයන්ය (Canadian Employment Law Today, Nov 10, 2004).

Miller (2001) සඳහන් කරන අයුරින් ආවේක්ෂණ ක්‍රම භාවිතය තිසා සේවකයා සාපු නිරික්ෂණයට ලක්වන බැවින් සේවක එලදායිනාව වර්ධනය දැකගත හැක. එනම් සේවා කාලය තුළදී උපරිම තීමුවමක් ලබා දීමයි. තවද සේවකයාට රාජකාරී කටයුතු සඳහා ආරක්ෂිත වට්මිවාවක් නිර්මාණය කිරීමේ හැකියාවයි. මෙහිදී සේවකයෙන් හට සොරකම්, වංචා, ලිංගික හෝ අනෙකුත් අතවරයන්ගෙන් තොර ආරක්ෂිත පරිසරයක් නිර්මාණය වේ.

නමුත් මෙහි සඳාවාරාත්මක නොවන පැතිකඩි ලෙස සැලකිය හැක්කේ පෙර සඳහන් කළ පරිදි සේවකයාගේ පෙළද්‍රලිකත්වයට හානි සිදුවීමෙන් සේවක එලදායිනාවය පහළ යාමත් සේවා සේවක විශ්වාසය පළදු විමත් වැනි කරුණුය.

ඉහත කරුණු සලකා බැලීමේදී ආවේක්ෂණය සේවායේතකයාගේ දාෂ්ට්‍රි කෝනයෙන් බැලුවද, සේවාදායකයාගේ දාෂ්ට්‍රි කෝනයෙන් බැලුවද, සඳාවාරාත්මක පැතිකඩික් මෙන්ම සඳාවාරාත්මක නොවන පැතිකඩික්ද දැකගත හැකිය.

ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව අපට එලකිය හැකි නිගමනය වනුයේ ආයතන විසින් ආවේක්ෂණ ක්‍රම භාවිතා කළ යුතු බවත්, එහිදී ආයතනයන් විසින් ආවේක්ෂණ ක්‍රම භාවිතයේ සඳාවාරාත්මක පැතිකඩි පැතිකඩි කෙරෙහි වැඩි අවදානයක් යොමු කළ යුතු බවත් ය (Yerby, 2013).

### 9. සාරාංශය

වර්ථමානයේ ආවේක්ෂණ ක්‍රම භාවිතයේ පැහැදිලි වර්ධනයක් දැක ගත හැකි අතර සියලුම ආයතන මෙහි ඇති වාසි හා අවාසි පිළිබඳ මතා දැනුමක් ඇතිව කටයුතු කිරීම, ආවේක්ෂණයේ උපරිම එල නෙලාගැනීමට උපකාරී වනු ඇත. එවිට ආයතනයන්ට තාක්ෂණයේ දියුණුව තම ලාභදායිත්වය වර්ධනය කරගැනීමට සාර්ථකව යොදාගත හැකිය.

### ආශ්‍රිත ග්‍රන්ථ

1. Allen, A. (1988), *Uneasy Access: Privacy for Women in a Free Society*. Totowa, N.J.: Rowman and Littlefield.
2. Anon, (2009), *Security & Counter-Surveillance Revised & Updated: New Surveillance Technology & Techniques New Section on Informant & Infiltration Operations Information Against the Police State*; Vancouver, Canada/Coast Salish Territory.
3. Beniger, J. (1986), *The Control Revolution: The Technological and Economic Origins of the Information Society*. Cambridge, Mass.: Harvard University Press.
4. Bogard, B. (1996), *The Simulation of Surveillance: Hyper Control in Telematic Societies*. New York: Cambridge University Press.
5. Brin, D. (1998), *The Transparent Society*. Reading, Ma.: Perseus Books.
6. Byrne, J. et al. (1992), *Smart Sentencing: The Rise of Intermediate Sanctions*. Beverly Hills: Sage.
7. Canadian Employment Law Today. Nov 10, 2004. 425 CBCA Business 3325.
8. Caplan, J. and Torpey, J. (2001), *Documenting Individual Identity*. Princeton, N.J.: Princeton University Press.

12. Cole, S. (2001), Suspect Identities. Cambridge, Mass: Harvard University Press.
13. Deflem, M. (2000), Bureaucratization and Social Control: Historical Foundations of International Police Cooperation Law and Society Review, 34 (3)' p. 601-640.
14. Domestic Surveillance Directorate. (2014), [Online] Available from: <http://nsa.gov1.info/surveillance/>. [Accessed: 25th June 2014]
15. Etzioni, A. (1999), The Limits of Privacy. New York: Basic Books.
16. Fijnaut , C. & Marx, G. (1995), The Normalization of Undercover Policing in the West: Historical and Contemporary Perspectives. In Fijnaut and Marx (eds.) *UndercoverPolice Surveillance in Comparative Perspective*. The Hague: Kluwer Law International.
17. Fogelson, R. (1977), Big-City Police. Cambridge, Mass.: Harvard University Press.
18. Gilliom, J. (1994), Surveillance, Privacy, and the Law: Employee Drug Testing and the Politics of Social Control. Ann Arbor: University of Michigan Press.
19. Gandy, O. (1993), The Panoptic Sort: A Political Economy of Personal Information. Boulder, Colo.: Westview.
20. Garfinkel, S. (2000), Database Nation. Sebastopol, Ca.: O'Reilly.
21. Gabriel, Y. (forthcoming) The Glass Cage: flexible Work, Fragmented Consumption, Fragile Selves. in J. Alexander, G. Marx, and C. Williams (eds.), Self, Social Structure and Beliefs: Essays in Honor of Neil Smelser. University California Press, forthcoming.
22. Kajalo, S. and LINDBLOM, S. (2010), Surveillance investments in store environment and sense of security, Vol. 28, pp. 465-474.
23. Kidwell, R. E. (2009), Electronic Surveillance in the Global workplace: Laws, ethics,research and practice, "New Technology Work and Environment", 24 (2). p. 194-208.
24. Lee, S. & Kleiner, B.H. (2003), Electronic Surveillance in the Workplace, vol 26.
25. Lyon, D. (1994), The Electronic Eye. Cambridge: The Polity Press.
26. Lyon, D. (2001), Surveillance Society: Monitoring Everyday Life. Buckingham: Open University Press.
27. Mchardy, C., Giesbrecht, T. & Brady, P. (2002) Workplace Monitoring and Surveillance.
28. MARX, G. T. (1988), Undercover: Police Surveillance in America. Berkeley: University of California Press.
29. Marx, G. T. (1997), The Declining Significance of Traditional Borders (and the Appearance of New Borders) in an Age of High Technology. In P. Droege (ed.) *Intelligent Environments*.Amsterdam: Elsevier.
30. Marx, G. T. (1998), An Ethics for the New Surveillance. *The Information Society*, 14(3):171-185.
31. Marx, G. T. (2001), Murky Conceptual Waters: The Public and the Private. *Ethics and Information Technology*, 3(3): 157-169.
32. Marx, G. T. (forthcoming), A Tack in the Shoe: Neutralizing and Resisting the New surveillance. *Journal of Social Issues*, Special issues on technology and privacy.
33. Morgan, K. (1999), Types of Employee-Monitoring Systems in the Workplace.
34. Nippert-Eng, C. (1997), Home and Work: Negotiating Boundaries through Everyday Life. Chicago: University of Chicago Press.
35. Nisbet, R. (1977) Twilight of Authority. New York: Random House.
36. Nogala, D. (1995), The Future Role of Technology in Policing. In J. P. Brodeur (ed.) Comparison in Policing: An International Perspective. London: Avebury.
37. Oxford Dictionary. [Online] Available from: <http://www.oxforddictionaries.com/definition/english/surveillance>. [Accessed: 15 June 2014]
38. Roland, E. K. and SPRAGUE, R. (2009) Electronic surveillance in the global workplace: laws, ethics, research and practice, ISSN 0268-1072.
39. Rosen, J. (2000), The Unwanted Gaze. New York: Random House.
40. Shils, E. (1975), Center and Periphery: Essays in Macro Sociology. Chicago: University of Chicago Press.
41. Silver, A. (1969), The Demand for Order in Civil Society: A Review of Some Themes in the History of Urban Crime, Police and Riots. In D. Bordua (ed.) The Police. New York: Wiley.

42. Smith, H. J. (1994), Managing Privacy: Information, Technology and the Corporation. Chapel Hill: University of North Carolina Press.
43. Social Media as Surveillance. (n.d), [Online] Available from: <https://www.ashgate.com/isbn/9781409438892>. [Accessed: 25th June 2014]
44. Staples. W. (1997), The Culture of Surveillance. New York: St. Martin's Press.



නීළුනි අල්මේදා



ව්‍යුත්ති ගුරුගුරුන්න



අනුරාධා දිසනායක



රීද්මි ගුරුසේන



නදිෂා ඩෙන්ඩ්ලි